



Category: Research Article

අර්ථ සංජ්‍යනයේ ස්වභාවය පිළිබඳ වාග් වැද්‍යත්මක අධ්‍යාපනයක්

නිල්මිණි දායානන්ද

ARTICLE DETAILS

Published Online & Printed
December 2021

Author:

ආචාර්ය නිල්මිණි දායානන්ද
ජ්‍යෙෂ්ඨ කිරීකාචාර්ය, නාජා අධ්‍යක්ෂණාංශය,
සමාජීයවිද්‍යා හා මානවකාස්ත්‍ර පියාය,
ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලය,
මිහින්තලේ.
Email: dayanandanilmini82@gmail.com

Abstract

This article is about the nature of the perception of meanings. The objective of this article is identifying the nature of the perception of meanings. The generation of meaning is the research problem. The secondary sources have been used in this research. First of all the different opinions of the perception of meanings were explained. After that the nature of the perception of meanings were discussed. Finally it was revealed the fact that the meaning is not definite always and it depends on the listener, speaker and context.

Keywords:

The nature of the perception of meanings,
Opinions, Listener, Speaker, Context

හැඳින්වීම

මෙම ලිපියේ පරමාර්ථය වන්නේ අර්ථ සංජානනයේ ස්වභාවය හඳුනාගැනීමයි. අර්ථෝත්පත්තිය සිදුවන්නේ කෙසේද? යන්න මෙහි පර්යේෂණ ගැටලුවයි. අර්ථය සැම විටම තිශ්වීත නොවන අතර එය භාෂකයා, ග්‍රාවකයා හා ප්‍රකරණය මත රඳා පවතින බව මෙහිදී උපකල්පනය කෙරේ. මේ සඳහා ද්වීතීයික මූලාශ්‍ර උපයෝගී කරගෙන තිබේ. මෙහිදී පළමුව අවධානය ගොමු කර ඇත්තේ අර්ථ සංජානනය පිළිබඳ විවිධ මත කෙරෙහිය. ඉන් අනතුරුව අර්ථ සංජානනයේ ස්වභාවය සන්දර්ජනව පැහැදිලි කොට ඇත. යලෝක්ත කරුණු ඇසුරින් එළඹි තිගමනය ඉන් අනතුරුව සඳහන් කර තිබේ.

ක්‍රමවේදය

මෙය ද්වීතීයික මූලාශ්‍ර ආගුයෙන් සිදු කරන ලද පර්යේෂණයක් පදනම් කරගත් පර්යේෂණාත්මක ලිපියකි. මෙහිදී පළමුව ජේරාදේණිය විශ්වවිද්‍යාලයේ ප්‍රස්කාලය පරිශීලනයෙන් හා සීංහල කථා ව්‍යවහාරය ඇසුරින් අර්ථ සංජානනය පිළිබඳ විවිධ මත සහ අර්ථ සංජානනයේ ස්වභාවය පිළිබඳව කරුණු එක්රස් කරන ලදී. යලෝක්ත කරුණු වර්ගීකරණය කොට, විශ්ලේෂණය කිරීමෙන් අනතුරුව මෙම ලිපිය රවනා කරන ලදී.

මිනිසා භාෂාවක් භාවිත කරනුයේ තම සිතෙහි පහළ වන හැඟීම් අන්‍යයන්ට කියා පැමු සඳහාය. භාෂාවේ එන පදවලට යම් යම් තේරුම් ආරෝපණය කිරීමට මිනිසා පෙළඳී ඇත්තේ එහෙයිනි. පදයක ගැබුව පවතින තේරුම හැඳින්වීම පිණිස ‘අර්ථය’ යන පදයද භාවිත වේ. (දිසානායක, 2005: 262)

අර්ථ සංජානනය යනු යම් පදයක තේරුම් හඳුනාගැනීමයි. ‘අර්ථ නිෂ්පත්තිය’, ‘අර්ථ ජනනය’, හා ‘අර්ථෝත්පත්තිය’ යන පදද මීට විකල්ප වශයෙන් යෙදේ.

භාෂකයා යනු ඇමතිමෙහි යෙදෙන තැනැත්තාය. ග්‍රාවකයා යනු ඇමතිම ලබන තැනැත්තාය. ප්‍රකරණය යනු සමාජ පරිසරය හා අවස්ථාවයි. (ද සිල්වා, 1963: 54)

ඉරුදිනන්ද දො සෞස්යේයෝ විසින් 1916දී පළ කරන ලද **Cours de Linguistique Generale** නම් කෘතියෙහි අර්ථ සංජානනය පිළිබඳ වැදගත් සිද්ධාන්ත ඇතුළත් වේ. ඒ අනුව භාෂාව ගබා රුපය හා අර්ථය යන අංග දෙකින් සමන්වීත වේ. ඔහුගේ අදහස වන්නේ අර්ථය යනු වචනයක් පැවසු විට මැවත්ත විත්ත රුපය බවයි. (ද සිල්වා, 1963: 18,20,21)

වාග්විද්‍යා සිද්ධාන්තයකින් මුළු භාෂාවම පරික්ෂා කළ හැකි විය යුතුය. එහෙත් දේ සෞස්යේයෝගේ සිද්ධාන්තය එබන්දක් නොවේ. වදන් තුළින් මැවත්ත විත්ත රුප ජීවිත සංසිද්ධින් හා බැඳී පවතින හෙයින් සියල්ලන්ගේ සිත් තුළ එක් වදනකින් මැවත්තයේ සමාන විත්ත රුප නොවේ.

උදා: යුතියකු අසු පිටින් වැටී මැරුණු අයකට අක්වයා පිළිබඳව ඇතිවන හැඟීම් තුරග තරගයකින් ලක්ෂයක් දිනු අයකු තුළ උං පිළිබඳව ඇති වන හැඟීම්වලින් ඉදුරා වෙනස්වීම.

එෂඩයින් විත්ත රුප හැඟීම් හා බැඳී පවතින බව සඳහන් කළ හැකිය. ආලය, ආදරය, ද්වේෂය, වෙටරය, කෝපය ආදි වදන් තුළින් සියල්ලන් තුළ සමාන විත්ත රුප මැලීමක් සිදු නොවේ. එසේම කොහොමද ?, ආයුබෝවන් ?, තමුත්, ගිහින් එන්නම් ආදි කියමන් තුළින් සටහන් ඇඳිය නොහැකිය. මෙසේ මූල හාජාවටම ඒකාකාරව ප්‍රයෝගනය ගත නොහැකි බැවින් සෞජ්‍යයේයේ විසින් ගබ්ද රුප (Signifiant) හා අර්ථ (Signifie) සම්බන්ධයෙන් ඉදිරිපත් කරන ලද සිද්ධාන්තය හාජා පරික්ෂණයට ප්‍රයෝගනවත් නොවේ. (ද සිල්වා, 1963: 21)

හාජාව හැදැරීම ස්වතනත්තු විද්‍යාවක් බවට පත් කරගැනීමෙහිලා උත්සුක වූ වාග්ධේදීන් අතර වැදගත් වන 'ලෙනාඩ් බිලුමිල්චිගේ' අදහස වූයේ ලොව සියලු විද්‍යාවන් පරිපාකයට පත්වන තුරු හාජාවේ අර්ථ සංජානනය පිළිබඳව නිගමනය කිරීම අපහසු බවයි. එහෙයින් 'බිලුමිල්චි' අර්ථ සංජානනය විහාග කිරීම වාග්ධිද්‍යාවේ දුර්වලම අංශය ලෙස හැඳින්වේය. මෙම අදහස් මුළුගේ Language නමැති කාතියෙහි සඳහන් වේ. (ද සිල්වා, 1963: 47)

අර්ථ සංජානනය පිළිබඳ වැදගත් අදහස් කිහිපයක් දමිදිව විසු මහා වාග්ධේදී 'හර්තාහරි' විසින් රවනා කරන ලද වාක්‍යපදීය තම් ගුන්ථයේ සඳහන් වේ.

“පදෙනුම් වර්ණා විද්‍යන්තේ වර්ණෝච්චවයාවා නා එ
වාක්‍යාත් පදනාමත්තා ප්‍රවිච්චෙකා නා ක්ෂේත්‍ර”

(වතනයේ වර්ණ නොමැත. වර්ණයන්හි උපාංග නොමැත. වාක්‍යයෙන් තොරව වතනයන්ගේ වෙන් වෙන් පැවැත්මක් නැත්තේය.)

තවද වාක්‍යයක අර්ථය අකුරු, ධාතු, ප්‍රත්‍යා හා වතන ආදි උපාංගවලට කපා දක්වන්නේ වෙටෙකරණයා බවත්, ඒ උපාංගවල ගැබී වූ මූලිකාර්ථ නොමැති බවත්, ලේඛ්‍යමණ්ඩ්ප්‍රජාකාර 'නාගෙගෙයේ' ප්‍රකාශ කළහ.

“තත්දර්ජවිහාග ගාස්තුමාතුවිෂයම්.” (ලේඛ්‍යමණ්ඩ්ප්‍රජා - 5 පිට) (ද සිල්වා, 1963: 47, 50)
යලේෂ්ක්ත අදහස් මගින් අර්ථ සංජානනය පිළිබඳව කරුණු කිහිපයක් හෙළි වේ.

01. නුදු වතනයන්ට ආවේණික වූ අර්ථ නොමැති බව.
02. වතනයක අර්ථය රඳා පවතින්නේ එම වතනය යෙදී ඇති පද සංස්ටනාව මත බව.
03. වතන එකට ගැළපීම අවස්ථාව හා පරිසරය අනුව විවධාකාර වන බව.
04. එහෙයින් වාක්‍යයක අර්ථය ඒ වාක්‍යය යෙදී ඇති පරිමිත හාජාව හා පරිසරය මත රඳා පවතින බව. (ද සිල්වා, 1963: 50)

වාක්‍යයක අර්ථය එය යෙදෙන අවස්ථාව අනුවම තේරුම් ගත යුතු බව තුළතන වාග්ධේදීන් අතුරින් පළමුව පෙන්වා දෙන ලද්දේ 'මහාවාරය බොනිස්ලෝ මැලිනොවිස්කි' විසිනි. (ද සිල්වා, 1963: 99)

එම මතය වඩාත් විද්‍යානුකූලව සකස් කරනු ලද්දේ ‘මහාචාරය ජෝන් රුපටි ගර්ත්’ විසිනි. මහුගේ නායායට අනුව වාක්‍යය යෙදෙන අවස්ථාව (Situation) හා ඒ ඒ අවස්ථාවේදී වෙන ගැටී පවත්නා පිළිවෙළ (Collocation) යන දෙක අනෙකුත්‍යා සම්බන්ධතාවකින් යුත්තය. (ද සිල්වා, 1963: 99)

අර්ථ සංජාතනය පිළිබඳව වාග්ධේදීන් විසින් පළ කරන ලද අදහස් මෙබදු වේ.

හාඡකයා, ග්‍රාවකයා හා ප්‍රකරණය අනුව පදයක අර්ථය වෙනස් වන ආකාරය විවිධ අවස්ථාවන්හිදී විවිධ ප්‍රදේශලයින් අතර සිදුවන කතා බහු තුළින් පැහැදිලි වේ.

සරසවි සිසුන් හා පොදුජනයා අතර හාවිත වන වදන් තුළින් පැන තැගින අර්ථයන්හි විශාල වෙනසක් පවතී. මක් නිසාද යත් සරසවිය තුළ උපසංස්කාතියක් පවතින හෙයිනි. සරසවි සිසුන් පවා සරසවියෙන් පිටතදී සරසවි උපසංස්කාතියට අයත් වෙන හාවිත කළ විට එහි ගැබුව පවතින්නේ සාමාන්‍ය අර්ථයයි. එපමණක් නොව සරසවි සිසුන් විශ්වවිද්‍යාල ආචාර්යවරුන් හා අන්තර්ජාලයන සේවක මණ්ඩලය සමග කතා කිරීමේදී හාවිත කරන වදන් තුළ සරසවි උපසංස්කාතියට අයත් විශේෂ අර්ථ ගැබුව නොපවතී. එහෙත් ඇතැම් විට සරසවි සිසුන් සරසවියෙන් පිටතදී පවා සිය සරසවි මිතුරු මිතුරියන් හා කතා කිරීමේදී හාවිත කරන වදන් තුළ ගැබුව ඇත්තේ සරසවි උපසංස්කාතියට අයත් අර්ථයයි.

i. කඩු:

- “ලගේ කඩු පොලිෂ්.”

සරසවි උපසංස්කාතිය තුළ “කඩු” යනුවෙන් හැඳින්වෙන්නේ ඉංග්‍රීසි භාෂාවයි.

- “නිමල්ගේ තාත්තා කඩු භද්‍යනවා.”

මෙහි “කඩු” යනුවෙන් හැඳින්වෙන්නේ ආයුධ විශේෂයකි.

ii. මල් කඩනවා:

- “ලං ඉවරයක් නැතුව මල් කඩනවා.”

සරසවි සිසුවකු තම සරසවි මිතුරකුට මෙසේ පවසන්නේ වෙනත් මිතුරකු බොහෝ වේලාවක් පෙම්වතිය සමග දුරකථනයෙන් කතා කරන විටය.

- “අම්මෙ, තංගි මල් කඩනවා.”

වැඩිමහල් සහෝදරයකු හෝ සහෝදරියක හෝ සිය මවට මෙසේ පැවසු විට එයින් අදහස් වන්නේ බාල සහෝදරිය මල් තෙල්මේ යෙදී සිටින බවය.

iii. කරත්තේ දක්කනවා:

- “ලං අන්න අහරේ කරත්තේ දක්කනවා.”

සරසවි සිසුවකු තවත් සරසවි සිසුවකුට මෙසේ පවසන්නේ තවත් සරසවි සිසුවකු පෙමුවතිය සමග ගමන් කරන විටය.” (ඝරමදාස, 1996: 32)

- “මාමා කරත්තේ දක්කනවා.”

සරසවි සිසුවකු හෝ වෙනත් ලමයකු හෝ සිය ඇළුතියකුට මෙසේ පවසන්නේ සිය මාමා ‘කරත්තය’ නම් වාහනය පදනම විටය.

iv. බයිසිකල් කබේ:

- “ලං බයිසිකල් කබේට හියා.”

සරසවි සිසුවකු තම සරසවි මිතුරකුට මෙසේ පැවසු විට ඉන් අදහස් වන්නේ තවත් සරසවි සිසුවකු විද්‍යා පීඩියට ගිය බවකි.

(දිසානායක, 1995: 50)

- “අයියා බයිසිකල් කබේට හියා.”

නිවසේදී බාල සහෝරදරයකු හෝ සහෝරදියක සිය මවට මෙසේ පවසන්නේ වැඩිමහල් සෞඛ්‍යායුරා බයිසිකල් වෙළඳ සලට හිය විටය.

v. ඉඩිබා:

- “සුනිල් ඉතිං ඉඩිබනෙනේ. උංට බස් එකේ යන එක මහ වැඩක්යැ.”

සරසවි සිසුවකු තම මිතුරකුට මෙසේ පැවසු විට ඉන් අදහස් වන්නේ සුනිල් කොන්දේස්තරට හොරෙන් ප්‍රවේශ පත්‍ර නොගෙන බස් රථයේ ගමන් කරන්නකු බවය. (දිසානායක, 1995: 91)

- “අම්මෙ මේ බලන්ඩිකො, මේ ඉඩිබගේ ලොකු.”

කුඩා දරුවකු සිය මවට මෙසේ පවසන්නේ ලොකු ඉඩිබකු දුටු විටය. එනම් ඉන් හැගවෙන්නේ ඉඩිබා නම් සත්ත්වයාය.

- “පුතේ, දොරේ ඉඩිබා දාලද බලන්ඩි ?”

මවක් පුතෙකුට මෙසේ පැවසු විට මෙහි ‘ඉඩිබා’ යන්නෙන් අදහස් වන්නේ දොර යතුල්ලීමේදී හාවිත කරන කුඩා උපකරණයයි.

සරසවි උපසංස්කෘතියට අයත් නොවන වචනද සමාජයේ විවිධ අවස්ථාවන්හිදී විවිධ ප්‍රදේශයන් අතර හාවිත වන්නේ විවිධ අර්ථයන්ගෙනි.

vi. පැටියො:

- “පැටියො, මේ බත් වික කන්ඩි.”

මවක් කුඩා දරුවකුට මෙසේ 'පැටියො' යැයි ඇමතිය හැකිය.

- "ඇයි පැටියො, අද ලේටි වුණේ ?"

පෙම්වතකු මෙහිදී "පැටියො" යැයි අමතන්නේ සිය පෙම්වතියටයි.

- "මොකද පැටියො, අද බත් කන්නේ නැත්තේ ? කරෝල නැති හින්දි ?"

කුඩා දරුවකු පූජ් පැටියකුගෙන් මෙසේ ඇසිය හැකිය.

vii. අම්මා:

- "ඇයි මයේ අම්මා අඩන්නේ ?"

මවක් සිය දරුවාගෙන් මෙසේ ඇසිය හැකිය. එහෙත් වැඩිමල් සහෝදරයකු හෝ සහෝදරියක පහත ප්‍රශ්නයෙන් විමසන්නේ ඔවුන්ගේ මව පිළිබඳය.

- "මල්ලි, කෙසේ අම්මා ?"

viii. මහත්තයා:

- "මං ගියා සුමනාදස මහත්තයා හඩා වෙන්ඩී."

මෙහිදී 'මහත්තයා' යැයි යෙදී ඇත්තේ සුමනාදස නම් තැනැත්තා හැඳින්වීමටය.

- "අපේ මහතත්තයා හිලි බත් කන්ඩ කැමති නැ. ඒ හින්ද තුන්වේලටම උයන්ඩ ඕනෑ."

බිරිදක් වෙනත් අයකු හා දෙඩමලු වීමෙදී මෙසේ 'මහතත්තයා' යැයි හඳුන්වන්නේ සිය සැමියාය.

- "අනේ ! මහතත්තයා, කොහොමහරි මේ බත් කටත් කන්ඩ."

කුඩා දරුවකුට බත් කැවීමෙදී මවක් කුඩා දරුවාට මෙසේ පැවසිය හැකිය.

ix. ගණු:

- "මල්ලි ගණු හදනවා."
- "එයා දැං හරි ගණු."
- "පෙටුල් ආයෙත් ගණු ගිහිල්ලා."
- "මං සුනිමලාට එවිවර ගණු ගන්නේ නැ."

මෙහි පළමු වැකියේදී 'ගණු' යන්නේන් අදහස් වන්නේ ගණිත ගැටලුය. දෙවන වැකියේ 'ගණු' යන්න යෙදී ඇත්තේ උඩගුබව හැගවීමටය. තෙවන වැකියේ 'ගණු'

යන්නෙන් ගමු වන්නේ මිල ඉහළ ගොස් ඇති බවයි. සිවුවන වැකියේ අරුත හාජකයා සූතිමල්ව නොතකා හරින බවය.

x. යතුරු:

- “මය යතුරු මෙහාට ගෙනො.”

කමතේදී මෙම ප්‍රකාශය කළ විට ‘යතුරු’ යන්නෙන් අදහස් වන්නේ කුල්ලයි. (රෘමදාස, 1996: 92) ඉන් බාහිර සමාජයේදී ඉන් හැගවෙනුයේ යතුල්ලීම සඳහා යොදාගන්නා උපකරණයයි.

xi. බල්ලො:

- “බල්ලො අනුවෙන්නේ නෑ නෙයැ.”

බයිසිකලයක් තල්පු කරගෙන යන කථකයකු මෙසේ ‘බල්ලො’ යනුවෙන් හඳුන්වන්නේ බයිසිකලයේ කාර්මික අංගයකි.

- “පමයා, මය බල්ලො දාපං.”

ඉදිරියෙන් කන්දක් දකින ගැල්කරුවා මෙසේ ‘බල්ලො’ යනුවෙන් හඳුන්වන්නේ කරත්තයේ රෝද සඳහා එල්ලන අඩයකි. (රෘමදාස, 1996: 95, 96)

- “පමයා, මය බල්ලො බුරන්නේ මොකද බලපං.”

මෙහි ‘බල්ලො’ යන්න යොදී ඇත්තේ සත්ත්ව කොට්ඨාසයක් හැඳින්වීම සඳහාය.

- “අං මහ බල්ලො.”

මෙහි ‘බල්ලො’ යනුවෙන් හඳුන්වා ඇත්තේ නින්දිත මිනිසුන් පිරිසකි.

xii. ලියන්නෙ:

- “මොනවද මයා ලියන්නෙ ?”

මෙය පැනකින් හෝ පැන්සලකින් යමක් ලියමින් සිටින පුද්ගලයකුගෙන් ඇසු විට ‘ලියන්නෙ’ යන්නෙන් අදහස් වන්නේ ලේඛන කටයුත්තකි. කුස්සියේ ආහාර පිළියෙළ කරමින් සිටින තැනැත්තියකෙන් ඇසු විට ඉන් අදහස් කෙරෙන්නේ පිහියකින් කරන ලියීමකි. ලුනු හා පලා වර්ග මෙසේ ලියන්නට පුළුවන. (දිසානායක, 2005: 270)

xiii. දෙහිවලට:

- “දෙහිවලට කියද ?”

බස් රථයක ගමන් ගන්නකු කොන්දොස්තර කෙනෙකුගෙන් මෙම පැනය ඇසු විට ‘දෙහිවලට’ යන්නෙන් දෙහිවල නගරයද, දෙහි වෙළෙන්දකුගෙන් පාරිභෝගිකයකු මෙය ඇසු විට ඉන් දෙහි ගේඩි අදහස් වේ. (දිසානායක, 2005: 269)

xiv. මී හරකෙක්:

- “සිරිපාලගේ කොල්ලට මී හරකෙක් ඇතලා.”
- “ඒක මහ මී හරකෙක්.”

එක් ගැමියකු තවත් ගැමියකුට මෙසේ ප්‍රකාශ කළ විට පළමුවැන්නේ ‘මී හරකෙක්’ යන්නෙන් සත්ත්වයකුද, දෙවැන්නෙහි ‘මී හරකෙක්’ යන්නෙන් අයානවන්තයකුද අදහස් වේ.

xv. හොඳ පාඩමක් ඉගැන්තුවා:

- “අද මැඩම් හොඳ පාඩමක් ඉගැන්තුවා.”
- “මං අද උගට හොඳ පාඩමක් ඉගැන්තුවා.”

එක් පාසල් සිසුවකු තවත් පාසල් සිසුවකුට පළමු ප්‍රකාශය කළ විට ඉන් අදහස් වන්නේ ගුරුතුමිය වැදගත් හෝ රසවත් හෝ පාඩම් ඒකකයක් ඉගැන්තු බවය. දෙවැන්නෙන් අදහස් වන්නේ යමෙකුට දැඩුවම් කළ බවය.

සිංහලයේ ප්‍රශ්නාර්ථ වාක්‍ය හා ප්‍රකාශන වාක්‍ය යනුවෙන් වාක්‍ය දෙවැදැරුම් වේ. ප්‍රශ්නාර්ථ වාක්‍යයකින් යමිකිසි ප්‍රශ්නයක් නැගෙන අතර ප්‍රකාශන වාක්‍යයකින් කෙරෙන්නේ ප්‍රශ්නයකට පිළිතුරු වශයෙන් යම් ප්‍රකාශයක් කිරීමයි. එකම පදය ප්‍රශ්නාර්ථ වාක්‍යයකදී එක් අර්ථයක්ද, ප්‍රකාශන වාක්‍යයකදී වෙනත් අර්ථයක්ද දන්වන බව පෙනේ. (දිසානායක, 2005: 271)

xvi. කවුද, කාටද:

‘කවුද’, ‘කාටද’ යන පද ප්‍රශ්නාර්ථ වාක්‍යයක යෙදෙන්නේ ‘කවරෙක්ද ?’ යන අර්ථයෙනි. එහෙත් එය ප්‍රකාශන වාක්‍යයක යෙදෙන්නේ ‘තමා නොදන්නා කිසිවෙක්’ යන අර්ථයෙනි.

- “සල්ලි දෙන්නේ කවුද ?” (ප්‍රශ්නාර්ථ වාක්‍යය)
- “අන්ත කවුද ඒනවා.” (ප්‍රකාශන වාක්‍යය)
- “මයා බැන්නේ කාටද ?” (ප්‍රශ්නාර්ථ වාක්‍යය)
- “තාත්තා කාටද බනිනවා.” (ප්‍රකාශන වාක්‍යය) (දිසානායක, 2005: 272)

xvii. මොනවද:

- ‘මොනවද’ යන පදය ‘කුමක්ද?’ යන අරුතින් ප්‍රශ්නාර්ථ වාක්‍යයක යෙදෙන තමුන් එය ප්‍රකාශන වාක්‍යයක යෙදෙන්නේ ‘තමා නොදන්නා කිසිවක්’ යන අරුතිනි.
- “තාත්තා උදේට කැවෙ මොනවද?” (ප්‍රශ්නාර්ථ වාක්‍ය)
 - “තාත්තා උදේට මොනවද කැවා.” (ප්‍රකාශන වාක්‍ය)

(දිසානායක, 2005: 272, 273)

xviii. කොහොද:

- ‘කොහොද’ යන්න ප්‍රශ්නාර්ථ වාක්‍යයක යෙදෙන්නේ ‘කවර ස්ථානයකද?’ යන අර්ථයෙනි. එහෙත් එය ප්‍රකාශන වාක්‍යයක යෙදෙන්නේ ‘තමා නොදන්නා කිසියම් ස්ථානයක්’ යන අර්ථයෙනි.
- “තාත්තා උදේම්ම හියෙ කොහොද?” (ප්‍රශ්නාර්ථ වාක්‍ය)
 - “තාත්තා උදේම්ම කොහොද හියා.” (ප්‍රකාශන වාක්‍ය)

- ‘කොහොද’ යන පදයේ අර්ථය වෙනස් වන්නේ මෙලෙස පමණක් නොවේ. වෙනත් වෙනත් වාක්‍ය පරිසරවල එය පහත සඳහන් පරිදි විවිධ අර්ථයන්ගෙන් යෙදේ.
- “මික ගෙනාවෙ තාත්තාද කොහොද.”
 - “උපන් දිනේ රීයෙද කොහොද.”
 - “එයා ඉන්නෙ ගාල්ලෙද කොහොද.”
 - “කොහොද ඉතිං අපි කියන එකක් අහනවයැ !” (දිසානායක, 2005: 273)

මෙසේ භාෂාවේ යම් පදයකට අර්ථයක් ලැබෙන්නේ ඒ පදයට අදාළ වාක් පරිසරය හා සමාජ පරිසරය තුළිනි. ‘වාක් පරිසරය’ යන්නෙන් අදහස් කෙරෙන්නේ කිසියම් පදයක් සමග යෙදෙන වෙනත් පද හා වාක්‍යයෙහි ස්වරූපය පමණක් නොවේ. වාක්‍යයක් ඇතුළත එම පදයන් සිදුවන කාර්යභාරයද මෙහිදී වැදගත් වෙයි. මක් නිසාද යන් ඇතැම් ක්‍රියා පදවලින් විවිධ අර්ථ තැගෙන්නේ එම පදවලින් ඉටුවන කාර්යභාරය අනුව බැවිනි. (දිසානායක, 2005: 274)

xix. තියෙනවා:

‘තියෙනවා’ යන පදය වාක්‍යයක අවසාන ක්‍රියාව වශයෙන් යෙදෙන විට ඉන් හැගවෙන්නේ ‘යමක් ඇති බව’යි.

- “කළ ගෙඩිය වතුර තියෙනවා.”
- “අැසල ගහේ මල් තියෙනවා.”

මෙබදු වාක්‍යයකට ‘ට’ විහක්ති ප්‍රත්‍යාය සහිත නාම පදයක් එක් කළ විට එය ඇත්තේ කාටදැයි කියවේ.

- “මුදලාලිට සල්ලි තියෙනවා.”
- “ගැනීම මොල් තියෙනවා.”

‘තියෙනවා’ යන ක්‍රියා පදය සමඟ ‘න්ට’ යන්තේන් අවසන් වන ක්‍රියා පදයක් යෙදෙන විට එයින් හැගවෙන්නේ ‘යමක් කිරීමට ඇති බව’යි.

- “මුදලාලිට ගාලු යන්ට තියෙනවා.”
 - “අම්මට දානෙ උයන්ට තියෙනවා.”
- ‘තියෙනවා’ යන පදයට පෙර පූර්ව ක්‍රියා පදයක් යෙදෙන විට එයින් හැගවෙන්නේ ‘කිසියම් අත්දැකීමක් ලබා ඇති බව’යි.
- “ආව්ච දූංඩිට ගිහිල්ලා තියෙනවා.”
 - “මං වණ්ඩු ආප්ප කාලා තියෙනවා.”

ඇතැම් විට එකම වාක්‍යයක ‘තියෙනවා’ යන ක්‍රියා පදය දෙවරක් යෙදේ. එවිට එය එක් අන්තර වාක්‍යයක් සහිත වැකියක් වේ.

- “මගේ අත් සල්ලි තියෙනවා පුතා දැකලා තියෙනවා.”
- “කබේ ගංජා තියෙනවා පොලිසිය දැකලා තියෙනවා.”

භාෂාවෙහි එන ඇතැම් පද හැඩි රුවීන් එක හා සමාන වුවද අර්ථයෙන් වෙනස් වේ. එසේ වන්නේ ඒවායේ කාර්යභාරය වෙනස් වන බැවිති. බසක අසිරිය ඉස්මතු වන්නේද මෙසේ එකම හැඩි රුව ඇති වදන් තුළින් විවිධ අර්ථ ජනනය වන විටය. (දිසානායක, 2005: 274-277)

xx. කියලා:

ඇතැම් විට මෙය යෙදෙන්නේ ‘ක්‍රියා අවසන්’ යන අර්ථය දීම සඳහාය.

- “නංගි කවියක් කියලා වාඩි වුණා.”
- “උපාසකම්මා ගාලා කියලා වන්දනා කළා.”

‘කියලා’ යන පදයට පරව ‘දෙනවා’, ‘දානවා’, ‘තියෙනවා’ හා ‘අරිනවා’ වැනි ක්‍රියා පදයක් යෙදෙන විට එයින් නැගෙන්නේ වෙනත් අරුත්ය.

- “සියා අපට කතන්දර කියලා දෙනවා.”
- “මියාට මේක කියලා දුන්නේ කවුද ?”
- “මිනැ එකක් උණාවේ කියලා මාත් කාරණේ කියලා දැමීමෙ.”
- “සමහරු කටට එන දේ කියලා අරිනවා.”

‘කියලා’ යන පදය බොහෝවිට ‘අවසාන ක්‍රියා පදයක’ කාර්යයද ඉටු කරයි.

- “කවුදේ අම්මට ගතුවක් කියලා.”
- “මල්ලි අද හිටිවන කවියක් කියලා.”

‘කියලා’ යන පදය නිපාත පදයක’ කාර්ය ඉටු කරන අවස්ථාද ඇත.

- “අමාවතුර කියලා පොතක් තියෙනවා.”
- “විද්‍යාවතුවර්ති කියලා පඩිවරයෙක් ඉදුල තියෙනවා.”

එක් වැකියක් තවත් වැකියකට ඇදෙන විටද ‘කියලා’ යන පදය නිපාතයක කාර්ය ඉටු කරයි.

- “ලංකාව ධර්මද්වීපයක්” කියලා බෞද්ධයා කියනවා.”
- “ ‘ආය මේ පැත්ත පලාතෙත එන්ඩ එපා’ කියලා සිරිතුංග ජ්නදාසට කිවිවා.”

පහත සඳහන් කියමන්වල ‘කියලා’ යන පදය යෙදී ඇත්තේ වෙනත් අරුතක් දීම සඳහාය.

- “මාත් සල්ලි සල්ලි කියලා බැලුවේ නැ ගත්තා අලුත් කාර එකක්.”
- “මුහුද ගොඩ ගලයි කියලා කවුද හිතුවේ ?”

‘කියලා’ යන පදය මූල් කොට ගෙන ‘කියලා වැඩක් නැ’ යනුවෙන් නව වහරක්ද බිජිවී ඇත. එයින් අදහස් වන්නේ ඒ ගැන කතා තොකර සිටීම වඩා හොඳ බවය.

- “කොහොමද උණි පඩිය ?”

“කියලා වැඩක් නැ !” (දිසානායක, 2005: 277-279)

xxi. ඇවිල්ලා:

සිංහල කථා ව්‍යවහාරයේ යෙදෙන ‘ඇවිල්ලා’ යන පදය බැඳු බැල්මට එකම පදයකැයි සිතුණු එහි ප්‍රහේද තුනක් පවතී. ඉන් එකක් ‘පුරුව ක්‍රියා පදයක’ කාර්යය ඉටු කරයි.

- “මං ගෙදර ඇවිල්ලා නිදාගත්තා.”
- “අක්කා නිවාඩුවට ගමට ඇවිල්ලා මැහුම් ගෙතුම් ඉගෙන ගන්නවා.”

‘ඇවිල්ලා’ යන පදය වාක්‍යයක ‘අවසාන ක්‍රියා පදයක’ කාර්යහාරය ඉටු කරන අවස්ථාද තිබේ.

- “තාත්තා අද කළින් ගෙදර ඇවිල්ලා.”
- “අක්කා අවුරුද්දට ගමේ ඇවිල්ලා.”

ඇතැම් විට ‘ඇවිල්ලා’ යන පදයෙන් ඉටු වන්නේ නිපාත පදයක’ කාර්යහාරයයි. එහෙත් ‘ඇවිල්ලා’ යන පදය මෙසේ යෙදෙන්නේ නගරබදවත්, ඇතැම් පළාත්වලත් පමණි. නිපාත පදයක් වශයෙන් යෙදෙන ‘ඇවිල්ලා’ යන පදය ලේඛන ව්‍යවහාරයේ එන ‘වනාහි’, ‘ව්‍යක්ලී’ යන පදවලට සමාන වේ.

- “ලංකාව ඇවිල්ලා පොඩි රටක්.”
- “අපි ඇවිල්ලා දුප්පත් මිනිස්සූ.” (දිසානායක, 2005: 286, 287)

xxii. හිට්:

සිංහල කථා ව්‍යවහාරයේ යෙදෙන ‘හිට්’ යන පදයද කාර්යහාර කිහිපයක් ඉටු කරයි. ඉන් එක් කාර්යයක් වන්නේ ‘පුරුව ක්‍රියා පදයක කාර්යයයි. එහි අර්ථය ‘සිටගෙන’ යන්නයි.

- “ගාල්ලේ ඉදාම හිට් ආවෙ !”
- “හිට් ඉදාල කකුල් රිදෙනවා.”

‘හිට්’ යන පදය නිපාත පද දෙකක කාර්යයන්ද ඉටු කරයි. ඉන් එක් නිපාත පදයක් කාල හෝ අවකාශ හෝ වශයෙන් ආරම්භක සීමාව දක්වයි. එහි අර්ථය ‘සිට’ යන නිපාත පදයේ අර්ථයට සමානය.

- “මං හිටගෙනමයි හිටියෙ උදේ හිට්.”
- “මං අද හිට් සිගරට් බොන එක නවත්තනවා.”

අනික් නිපාත පදයෙන් ඉටු වන්නේ ‘පවා’ යන නිපාත පදයේ කාර්යභාරයයි. පහත දැක්වෙන්නේ ඒ පිළිබඳ නිදුසුන් කිහිපයකි.

- “මෙළ ගැවිලා සරමේ හිට්.”
- “තීන්ත පැල්ල ඇශ්‍රම්වල හිට්.” (දිසානායක, 2005: 287, 288)

යලෝක්ත කරුණු තුළින් අනාවරණය වන්නේ හාජකයා, ග්‍රාවකයා හා ප්‍රකරණය මත පදනම්ව අර්ථ සංජානනය සිදුවන බවයි.

ප්‍රතිච්‍රිත හා සාකච්ඡාව:

පදයක ගැබිව පවතින තේරුම ‘අර්ථය’ යනුවෙන් හැඳින්වේ. ‘ගර්දිනන්ද් දො සෞජ්‍යයේයෝ’, ‘ලෙනාඩ් බිඟ්‍රම්ගිල්ඩ්’ ආදි වාග්‍රේවීන්ද අර්ථ සංජානනය පිළිබඳව විවිධ වකවානුවලදී විවිධ අදහස් ප්‍රකාශ කර ඇතත් ඒ සම්බන්ධයෙන් වැදගත් අදහසක් පළමුව වරට හමුවන්නේ ‘හර්තාහරිගේ’ වාක්‍යපදියේය. වාක්‍යයෙන් තොරව වචනයන්ගේ වෙන් වෙන් පැවැත්මක් තොමැති බව එහි සඳහන් වේ. අර්ථ සංජානනය පිළිබඳව නූතන වාග්‍රේවීන් පළ කර ඇති මතයන්ට අවශ්‍ය මූලික පදනම එමගින් සැකසී ඇතු.

මිට අමතරව ලසුමක්ෂ්ප්‍රජාකාර ‘තාගෙගෙයන්’ අකුරු, ධාතු, ප්‍රතා හා වචන ආදි උපාංගවල මූලිකාර්ථ තොමැති බව සඳහන් කර තිබේ.

වාක්‍යයක අර්ථය එය යෙදෙන අවස්ථාව අනුවම තේරුම් ගත යුතු බව නූතන වාග්‍රේවීන් අතුරින් පළමුව පෙන්වා දෙන ලද්දේ ‘මහාවාරය බොනිස්ලෝ මැලිනොවිස්කි’ විසිනි. එම මතය වඩාත් විද්‍යානුකූලව සකස් කරනු ලද්දේ ‘මහාවාරය ජෝන් රුපටි ගර්ත’ විසිනි.

අර්ථ සංජානනයේ ස්වභාවය පිළිබඳව සිදු කරන ලද යලෝක්ත පර්යේෂණයෙන් අනාවරණය වූයේ පදවල නිශ්චිත අර්ථයක් ගැබී වී තොමැති අතර හාජකයා, ග්‍රාවකයා හා ප්‍රකරණය මත පදනම්ව අර්ථ සංජානනය සිදුවන බවයි.

නිගමනය:

අර්ථය සැම විටම නිශ්චිත තොවන අතර එය හාජකයා, ග්‍රාවකයා හා ප්‍රකරණය මත රඳා පවතී.

ප්‍රත්‍යාමය:

වාග්‍රේවියාව පිළිබඳව බුද්ධියේ නිම් වළුල පුළුල් කළ පේරාදේණිය විශ්වවිද්‍යාලයේ ‘මහාවාරය පියසීල් විශේෂාන්ත මහත්මියට’ මාගේ කෘත්‍යාලය පළ කර සිටිමි.

ආත්මික සටහන්

- දිසානායක, ජේ. ඩී. (2005). මානව භාෂා ප්‍රවේශය. කළුබෝවිල: සුමිත ප්‍රකාශකයෝ.
- ද් සිල්වා, සුගතපාල. (1963). භාෂා විමර්ශනය. මහරගම: සී/ස සමන් ප්‍රකාශකයෝ.
- ද් සිල්වා, සුගතපාල. (1963). විග්‍රහත්මක වාශ්විද්‍යාව. කොළඹ: රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුව.
- ධරමදාස, කේ. එන්. මි. (1996). භාෂාව හා සමාජය. කොළඹ: ඇස්. ගොඩගේ සහ සහෙරදරයෝ.
- දිසානායක, විසන්ත කේ. (1995) විශ්වවිද්‍යාලයේ භාෂා ව්‍යවහාරය. ගෙලිඩය: ප්‍රසන්න මුද්‍රණාලය.